

2019.04.23 වන දින පෙ.ව. 10.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගත වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 4. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඊ.පී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගත නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එස්. ඔල්ගා අතුකෝරල මැතිතුමිය
- 2. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 5. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභාගත වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී - කහභේන - ජී. වමරි පත්මලතා මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 9. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මයා.
- 10. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 11. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 12. ආදායම් පරීක්ෂක - හංවැල්ල - නලින් විමලසිරි මයා
- 13. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - ජී.පී.යූ. දයානන්ද මයා.
- 14. සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - බී. උපාලි මයා.
- 15. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 16. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 17. සෞඛ්‍ය පරීක්ෂක - කළුඅගල - එච්.පී.සී.එස්. වීරසේකර මයා.
- 18. පොලිස් පරීක්ෂක - කොස්ගම - ඩබ්.ඒ.පී. ගුණදාස මයා
- 19. පොලිස් පරීක්ෂක - පාදුක්ක - ඩී.ගමගේ මයා
- 20. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.
- 21. අඩවි වන නිලධාරී - කහභේන - බී. උපුල් කුමාර මයා

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (15) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර්, නො. 59/4, මිරිස්වත්ත, පුවක්පිටිය.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/A70/3609/09 යටතේ 2018.12.19 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව අවශ්‍ය නිර්දේශ ලබාදී පරිසර බලපත්‍රය ඉල්ලුම්කරන ලෙස එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර් හි හිමිකරු දැනුවත් කරන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දන්වා සිටි අතර කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කර නිරීක්ෂණය වූ අඩුපාඩු හා නිර්දේශ දක්වමින් ලබාදෙන ලද වාර්තාව අනුව පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පුවක්පිටිය, මිරිස්වත්ත, නො. 59/4 හි පිහිටි එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර් හි හිමිකරු වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

- i. සේවා ප්‍රදේශයේ තැනින් තැන කඩතොලුවී ඇති බිම සෝදා පවිත්‍ර කළ හැකි පරිදි පිළිසකර කළ යුතුය.
- ii. සේවා ප්‍රදේශයට අවහිරයක් නොවන ලෙස ඉවතලන තෙල් ගබඩා කිරීමට වෙන්කළ ස්ථානයක් සකස් කළ යුතුය.
- iii. සේවය කරන අවස්ථාවේදී සේවකයින් සැමවිටම ආරක්ෂිත උපකරණ පැළඳිය යුතුය.
- iv. මදුරුවන් බෝ නොවන ලෙස මනා ගෘහ පාලන තත්වයකින් ආයතනය පවත්වාගෙන යා යුතුය.
- v. ජල සාම්පල් වාර්තා නඩත්තු කළ යුතුය.
- vi. ඉහත අඩුපාඩු නිවැරදි කර වෙළඳ බලපත්‍රය ලබාගත යුතුය.
- vii. වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය.

2. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (01) යටතේ දැක්වෙන “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව 2019.03.14 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කර්මාන්තශාලා හිමිකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබූ නමුත්, මහජන පීඩා පවතින බවට ප්‍රදේශවාසීන් කරුණු ඉදිරිපත් කළ බැවින් දෙපාර්ශවයේම කරුණු සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට හා ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට හැකි දිනයක් දන්වා එවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමා වෙත දන්වා ලිපි යවා ඇති අතර මෙතෙක් ඒ සඳහා පිළිතුරු ලැබී නොමැති බැවින් කඩිනමින් මේ සඳහා දිනයක් ලබාගෙන අදාළ සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරන ලදී.

3. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන තුම්මෝදර, හල්පේ වත්ත, පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් සමාගම විසින් “හල්පේ වත්ත - කුණු කසළ විධිමත්ව බැහැරලීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ

කාරක සභාව, නොදීරන කසළ ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය පරිපාලක ලබාදුන් වාර්තාව අනුව වතු නිවාස හා කර්මාන්ත ශාලාවේ එදිනෙදා එකතුවන පොලිතින් ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන තුනක් (3) ක් පිහිටුවා ඇති බවත් දැනට එකතු වී නොමැති නිසා දැනුම් දීමෙන් පසු සති දෙකකට වරක් පැමිණ රැගෙන යන ලෙස වතු පාලකතුමා ඉල්ලීමක් කළ බවට දක්වන ලදී.

4. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (03) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුඩුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

5. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (04) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කුකුළු ගොවිපල, මිල්ලගහවත්ත, කනම්පැල්ල, කොස්ගම.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/11035/2014 යටතේ 2018.12.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් කුකුළු ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳ වාර්තාව සති දෙකක් තුළ ලබාදෙන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කළ අතර මේ සම්බන්ධයෙන් සුබර ගොවිපල හිමිකරු දැනුවත් කළ බවට කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී. කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් අදාළ කුකුළු ගොවිපල පරීක්ෂා කළ අවස්ථාවේදී නීර්ක්ෂණය වූ කරුණු දක්වමින් පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කුකුළු ගොවිපල හිමිකරු වන කොස්ගම, කනම්පැල්ල, මිල්ලගහවත්ත, අංක 310 හි පදිංචි ජී.ඩබ්ලිව්. දයානන්ද මහතා වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

- i. මැරෙන සතුන් දැමීම සඳහා ඇති වළ නිසි ආකාරයෙන් සෞඛ්‍ය ක්‍රමානුකූලව පිළිසකර කර පියනක් සහිතව මුද්‍රා තැබිය හැකි ආකාරයෙන් සකස් කළ යුතුය.
- ii. කුකුළු ගොවිපලේ තැනින් තැන විසිරී ඇති ප්ලාස්ටික් භාජන හා අබලි කොටස් එක්රැස් කර මදුරුවන් බෝනොවන ලෙස නොතෙමෙන පරිදි ගබඩා කර තැබිය යුතු අතර මදුරුවන් බෝ නොවන ලෙස වල් හබරල ආදී ශාක ඉවත්කර මනා ගෘහ පාලන තත්වයකින් සත්ව ගොවිපල පවත්වාගෙන යා යුතුය.
- iii. දිනපතා කුකුළු කොටු දහයියා යොදා රේක්ක කළ යුතුය. කොටු තුළින් ඉවතලන ලේයරය විවෘත භූමියට නොදැමිය යුතුය.
- iv. ඉහත සඳහන් අඩුපාඩු නිවැරදි කර වෙළඳ බලපත්‍රය ලබාගත යුතුය.
- v. වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය.

6. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (08) යටතේ දැක්වෙන හංවැල්ල, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ රැඳී සිටින යාවකයින් ඉවත්කරගැනීම.” යන හිසින් යුතුව අංක DSS/01/13/11/08-2018 යටතේ 2018.12.31

දිනැතිව උක්ත කරුණට අදාලව අප විසින් 2018.12.19 දිනැතිව යවන ලද ලිපියට පිළිතුරු ලෙස ස්ථානාධිපති, පොලිස් ස්ථානය, හංවැල්ල වෙත යවන ලද ලිපියට අදාලව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවින්, මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ අවධානය යොමුකරන ලෙස නැවතත් දන්වා යැවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

7. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (09) යටතේ දැක්වෙන “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
8. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (10) යටතේ දැක්වෙන “ගම් මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම යන ස්ථානයේ පවත්වාගෙන යන අනවසර වාහන නඩත්තු කිරීමේ හා පින්කාරු කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් 2019.01.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමා වෙත දන්වා දිනයක් ලබාගෙන සාකච්ඡාවක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.
9. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (11) යටතේ දැක්වෙන කොස්ගම, අකරවිට, අංක 155/2 හි පදිංචි ආර්. එච්. අල්මේදා මහතා විසින් “තලගල මහත්මාගේ මිරිස් මෝල නිසා මා හට සිදුවී ඇති පරිසර හානිය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරු පමණක් මේ සඳහා විරෝධය දක්වන බැවින් 2019.04.30 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.
10. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (12) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “තනුර ප්‍රින්ටර්ස්, 28^ඒ, සේනානායක පෙදෙස, පාදුක්ක” යන හිසින් යුතුව අංක WPO/CM/PSW/WP-C/01/000402/2018 යටතේ 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව 2019.03.21 දින ඔහු විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී සැලකිය යුතු තරම් පීඩාකාරී තත්වයක් නිරීක්ෂණය වී නොමැති අතර 2019 වර්ෂය සඳහා 2019.01.11 දින වෙළඳ බලපත්‍රයද ලබාගෙන ඇති බැවින් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඉදිරිපත් කරන ලෙස “තනුර” ප්‍රින්ටර්ස් හිමිකරු වන එස්.ඒ.එස්. කුමාර මහතා වෙත දන්වා යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
11. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (13) යටතේ දැක්වෙන හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, නො. 606/04 හි පදිංචි ඩබ්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා විසින් “පරිසරයට හානිවන පරිදි අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තා ලබාගැනීමට තීරණය කරන ලදී.

12. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (14) යටතේ දැක්වෙන ජල සම්පත හා පරිසරය සුරැකීමේ සංවිධානය - වෙවැල්පනාව විසින් “පස් කපා ඉවත් කර ජල පෝෂිත බිමක් විනාශ කිරීම” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව 2019.03.23 දින පවත්වන ලද ස්ථානීය පරීක්ෂණයේදී අනාවරණය වී ඇති කරුණු මඟින් සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳව තාක්ෂණික දැනුම ඇති පරිසර අධිකාරියේ පරිසර නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවත් දක්වා ඇති බැවින් ඒ අනුව පස්කැපීමේ කටයුතු වහාම නවත්වන ලෙස පාදුක්ක ජයන්ති මාවත අංක 92/ඒ හි පදිංචි වයි.ඩී. ගුණවර්ධන යන අය වෙත දන්වා යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
13. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (15) යටතේ දැක්වෙන දෙල්ගහවත්ත ගම්වාසීන් විසින් “අපිරිසිදුව පවත්වාගෙන යනු ලබන උරු ගොවිපලක් සම්බන්ධව දැන්වීම” යන හිසින් යුතුව 2019.02.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
14. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (16) යටතේ දැක්වෙන මහකන්ද, නැගෙනහිර, තුන්තාන, 444 හි පදිංචි ප්‍රදේශවාසීන් විසින් 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.04.30 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
15. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල - දැව ඉරුම්හල, කොස්ගහහේන, උග්ගල්ල, පාදුක්ක” යන හිසින් යුතුව 2019.01.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාරිසරික තාක්ෂණික කමිටුව කැඳවා නොමැති බැවින් පරීක්ෂා කර බලා ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
16. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (02) යටතේ දැක්වෙන පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනය විසින් “සාලාව වත්ත තුල ඇති කසළ බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.07 දිනැතිව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය පරිපාලක මහතා විසින් අදාළ වාර්තාව මෙතෙක් ලබාදී නොමැති බැවින් කොස්ගම සෞඛ්‍ය පරිපාලක මහතා මඟින් ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
17. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන වග, හල්බරාව, කළුඅග්ගල, නො. 301/ඒ හි පදිංචි කේ.කේ. කුමුදු ක්‍රිෂාන්ත මහතා විසින් “සත්ව ගොවිපලක් පවත්වාගෙන යෑම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

- 18. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන පාදුක්ක උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක මහතා විසින් 2019.03.25 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාල බල ප්‍රදේශයේ හා පාදුක්ක නගරය අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිතුමා ලිඛිතව දැනුවත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කළ අතර පාදුක්ක පොලීසිය මඟින් දැන්වීම් පුවරුවක් යෙදීමට තීරණය කරන ලදී.
- 19. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (08) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම්පත්‍රය - තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, දුන්කොලහේන පාර, තුම්මෝදර” යන නිසින් යුතුව අංක WE/CM/PSW/CH/A12/18843/2018 යටතේ 2019.03.11 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව අදාළ නිර්දේශයන්ද ක්‍රියාත්මක කර වෙළඳ බලපත්‍රය දින 14 ක් අතුළත ලබාගෙන ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල, පුවක්පිටිය, එගොඩගම පාර, අංක 28 හි පදිංචි එච්.ඒ.සී. ගුණසේකර මහතා වෙත ලිඛිතව දන්වා යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
- 20. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (16) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, සුබර ගොවිපල, කන්දෙවත්ත මාවල්ගම” යන නිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/10434/2014 යටතේ 2019.03.01 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර වෙළඳ බලපත්‍රය දින 14 ක් අතුළත වෙළඳ බලපත්‍රය ලබාගෙන ඉදිරිපත් කරන ලෙස මාවල්ගම, කන්දෙවත්ත, මාරගහවත්ත හි පදිංචි ඩබ්.ඒ.චේ.සී. කුමාර මහතා වෙත ලිඛිතව දන්වා යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
- 21. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (10) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “සුබර ගොවිපල - අංක 401, කඩුගොඩ දකුණ, වග” යන නිසින් යුතුව අංක WE/CM/PSW/WP-C/01/00030/2018 යටතේ 2019.03.11 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර ඇති බැවින් මෙම සුබර ගොවිපල සඳහා බලපත්‍ර ගාස්තු ගෙවීම් කර වෙළඳ බලපත්‍රය ලබාගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

- 1. පාදුක්ක, ඉංගිරිය පාර, නො. 61/18 හි පිහිටි පාදුක්ක ආපදා කළමනාකරණ හා පරිසරය සුරැකීමේ සංවිධානය විසින් “පාදුක්ක නගරයේ හංවැල්ල පාරේ ජලය බැසයන කාණු පිරිසිදු කර අවහිරතා ඉවත් කිරීම.” යන නිසින් යුතුව 2019.03.10 දිනැතිව පාදුක්ක නගරයේ දුම්රියපල අසල සිට මැල්වත්ත බෝක්කුව හරහා පුස්වැලි ඔයට ජලය බැස යන කාණුව අවහිර වී ඇති බැවින්

වැසිදිනවලට එම මාර්ගය ඔස්සේ ජලය ගලායන විට පදිකයන් සහ වාහන පදවන්නන් අපහසුතාවයට පත්වන බැවින් එම අවහිරතා ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රාද් දේවගේ මැතිතුමා විසින් 2019.03.11 දින සභාගත කරන ලද ලිපියට අදාලව පාදුක්ක සෞඛ්‍ය පරිපාලක ලබාදුන් වාර්තාව ද සලකා බැලූ කාරක සභාව, මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ගයක් බැවින් කාණු පද්ධතිය සුද්ධ කර අවහිරතා ඉවත්කරදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ ගලගෙදර වැඩ ඒකකය වෙත දන්වා යැවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

2. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “නිරිපොල වසමේ ඌරු ගොවිපලවල් නිසා ඇතිවී ඇති පාරිසරික ගැටලු” යන නිසින් යුතුව 2019.03.14 දිනැතිව අංක 438 නිරිපොල වසමේ ග්‍රාම නිලධාරී ඩී.ආර්.ආර්. මුදලිගේ මහතා විසින් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එවන ලද ලිපියකට අදාලව නිරිපොල වසමේ ඌරු ගොවිපලවල් 50 ක් පමණ පවතින බවත් ඉන් බොහෝමයක් කිසිදු ප්‍රමිතියකට අනුව සිදුනොකරමින් ඒවායින් බැහැර කරන සත්ව මළ අපද්‍රව්‍ය සෘජුව ආසන්නයේ ඇති ඇල මාර්ග වලට හා කුඹුරු ඉඩම් වලට බැහැර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බවට දිගින් දිගටම ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ලැබෙන බැවින් පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

3. නිරිපොල, ලලන්ත නිලුෂ මාවත පීඨාවට පත් පිරිස විසින් “අනවසරයෙන් හා අන් අය පීඨාවට පත් කරමින් පවත්වාගෙන යන ඌරු ගොවිපලක් පිළිබඳවයි.” යන නිසින් යුතුව 2019.03.27 දිනැතිව නිරිපොල, ලලන්ත නිලුෂ මාවතේ පදිංචි විමලසිරි හසුආරච්චි සහ කුමුදුනී එදිරිසිංහ යන අය විසින් පවත්වාගෙන යන ඌරු ගොවිපලෙන් නිකුත්වෙන දුගඳ නිසා අවට පදිංචි පවුල්වල වැඩිහිටි අය මෙන්ම කුඩු ළමයින්ද මහත් අපහසුතාවට පත්ව ඇති බැවින් මේ පිළිබඳ අවධානය යොමුකර නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

4. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ඌරු ගොවිපලක් නිසා සිදුවන පරිසර හානිය සහ මහජන පීඩා” යන නිසින් යුතුව 2019.02.15 දිනැතිව මැදවත්ත, අරපන්ගම, කොස්ගම ලිපිනයෙහි පදිංචි ජනිත් අලවත්ත මහතා විසින් 2019.02.12 දිනැතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමුකරන ලද ලිපියට අදාලව කොස්ගම කන්දෙවත්ත පිහිටි කන්දෙවත්ත ෆාම් යන නමින් දැනට වසර 15 කට වඩා වැඩිකලක සිට අක්‍රමවත්ව පවත්වාගෙන යන ඌරු ගොවිපල නිසා අරපන්ගම, කන්දෙවත්ත ගම්වාසීන් සෞඛ්‍යමය වශයෙන් මහත් අපහසුතාවයන්ට මුහුණ දෙන බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකර, අවශ්‍ය පාරිසරික සහ නීත්‍යානුකූල කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

5. හංවැල්ල, දිද්දෙණිය උතුර පදිංචි එල්.කේ. ජගත් මහතා විසින් “සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය” යන නිසින් යුතුව දිද්දෙණිය ප්‍රදේශයෙහි ක්‍රියාත්මක වූ FSA හෝල්ඩින්ස් ගල් කොරිය සම්බන්ධයෙන් 2019.03.08 දිනැතිව අත්සන් ලේඛනයේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් 2019.03.11 දින සභාගත කරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

6. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2019 මාර්තු මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	17
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3927
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	1585
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	71
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1150
නිකුත් කළ නිවේදන ගණන	517
නඩු පැවරු ගණන	45
දඩ මුදල	රු. 90000 /-
බුමායනය කළ සංඛ්‍යාව	13
කසළ එකතු කිරීමේ වැඩසටහන්	02

- 2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2019 මාර්තු මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	03
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3085
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	577
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	107
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	533
නිකුත් කළ නිවේදන ගණන	40
නඩු පැවරු ගණන	04
දඩ මුදල	රු. 8000/-
බුමායනය කළ සංඛ්‍යාව	04

7. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 මාර්තු මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	69410
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	2325
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	3010
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	935
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 60,200/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 මාර්තු මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2861
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	12105
03	වීදුරු කි.ලෝ.	7464
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	-
05	ටින් බෙලෙක්ක කි.ලෝ	532
06	බියර් ටින් කි.ලෝ.	69
07	පෙට් බෝතල් කි.ලෝ	623
08	පොල් කටු කි.ලෝ	213
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	12420
	මුළු එකතුව	36287
13	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	62827

8. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ මැයි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ලබන නිලධාරී වසම්
2019.05.04	ජයවීරගොඩ
2019.05.11	වේරගල
2019.05.25	මීරියගල්ල

අද දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

1.ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා


2.ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා


3. ගරු කාරක සභික - ගිනාමනි ස්වර්ණලතා මැතිතුමිය


4.ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා


5.ගරු කාරක සභික - ඉන්ද්‍රානි සෙනෙහෙලතා පදමසීලි මැතිතුමිය


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 12.30 ට නිමාවට පත් විය.

2019.04.23 වන දින,
සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.